

# අනුරාධපුර යුගයේ සෙල්ලිපි මගින් හෙළිවන ගණුදෙනු පිළිබඳ අධ්‍යයනයක්

ඉතෝකා දිසානායක

පුරාවිද්‍යා අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.

e-mail : [inokakd@yahoo.com](mailto:inokakd@yahoo.com)

## සැඳහුම්

මිහිඳු ශිෂ්ටාචාරයේ ක්‍රමවත් සැලැස්මක් සමග ලෝකයේ සෑම රටකම වෙළඳාම ආරම්භ විය. වෙළඳාම ගැටළුවලින් තොර නිරවුල් අත්දැමින් පවත්වා ගෙන යාම සඳහා පොදු වූ සාධාරණ පිළිගත් මුදල් ක්‍රමයක් බිහිකිරීම අවශ්‍ය විය. එය මුදල් බිහිවීමේ ආරම්භයයි. ඒ අතර අතීතයේ පවත් පැවතී හාණ්ඩ හුවමාරු ක්‍රමය ප්‍රධාන නැතත් ගනී. එය අධ්‍යයනය සඳහා ප්‍රධාන මූලාශ්‍රය වන්නේ සෙල්ලිපිය. රාජ්‍ය පරිපාලනමය තොරතුරු සහ ආර්ථික ජීවිතය පිළිබඳ තොරතුරු වෙනත් මූලාශ්‍රයන්ට වඩා සෙල්ලිපි තුළ අන්තර්ගත වේ. රජයේ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු බහුල ලිපියෙහි අන්තර්ගතවන අතර විදේශීය වෙළඳාම් පිළිබඳ තොරතුරු නිරියාය ලිපියෙහි සඳහන් වේ. වෙළෙඳ ක්‍රම පිළිබඳව පමණක් නොව සංඝයාචාරණයේලාගේ ප්‍රයෝජනය පිණිස මුදල් කැන්පත් කිරීම ආදී තොරතුරු ඇතුළත් ලිපි ද හමුවේ. නූතන බැංකු ක්‍රමයට මඳ වශයෙන් සමාන වූ ආයතන එකල ද පැවතී බවට සාධක හමුවේ. සංඝයාචාරණයේ වෙත පවරනු ලැබූ කුඹුරු, ඉඩම් හා වැව් පිළිබඳ සඳහන් ලිපි මගින්ද ආර්ථික ජීවිතය පිළිබඳ නොයෙක් තොරතුරු ලබා ගත හැකි ය.

දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලාංකීය සමාජයෙහි අතීත සත්‍යත්වයේ ස්වර්ණමය යුගය වශයෙන් අනුරාධපුර යුගය හැඳින්විය හැකි ය. එම යුගයේ හමුවන සාහිත්‍ය ග්‍රන්ථ සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මගින් ඒ පිළිබඳ සාධක හඳුනා ගත හැකි ය. මෙම යුගයේ මිනිසුන් ඔවුන්ගේ ආර්ථික රටාව ක්‍රමවත් ආකාරයෙන් පවත්වා ගෙන යාම සඳහා පහසු නිරවුල් මූලාශ්‍රයක් සැලැස්මක් ගෙන ගිය බව මූලාශ්‍ර සාක්ෂි දරයි. අනුරාධපුර යුගයේ අවසානය දක්වාම හමුවන සෙල්ලිපිවල ගණුදෙනු කටයුතු පිළිබඳ බොහෝ තොරතුරු ඇතුළත් වේ. ඒ අනුව ඔවුන් තම ගණුදෙනු ක්‍රම භාවිත කළේ කෙසේ ද යන්න හඳුනා ගැනීම සඳහා පහත සඳහන් කරුණු යටතේ අනුරාධපුරයේ හමුවන සෙල්ලිපි මෙහි දී අධ්‍යයනය කරනු ලැබේ.